



රුකියා නිපුණ්ත කාන්තාවන්ගේ ආතතිය අවම කිරීම සඳහා මත්‍යෝග උපදේශන හා සමාජ වැඩිහිටිම

*De Thabrew K.C.K.,<sup>1</sup>*

<sup>1</sup> National Institute of Social Development, Sri Lanka

### සාරසංකීර්ණය

18 සහ 19 සියවස් අතර කාලය තුළ ස්ථීරවාදී සංකල්පය ලෝකය තුළ නිර්මාණය වන්නේ පුරුෂාධිපත්‍ය නිසා ස්ථීර්න් මත වන පිබිනය හා ඇයට හිමි අයිතිවාසිකම් උල්ලංසනය වීම පසුවෙම් කරගෙනය. එම තත්ත්වයෙන් මුදවා ගැනීම ස්ථීරවාදයේ අරමුණ වේ. ස්ථීර්න්ට හා පුරුෂාධින්ට සමාන අයිතිවාසිකම්, සමාන සම්පත් හා ඉඩ ප්‍රස්ථාවන් හිමි කර දීමේ අරමුණින් එබදු සමාජ වෙනසක් සඳහා ක්‍රියාත්මක වීම ස්ථීරවාදයේ මූලික ලක්ෂණයකි. පුරුෂාධින් හා සමාන අයුරින්, බාධාවකින් තොරව, ක්‍රියාකැලිව සහභාගි වීමේ අයිතිය හිමි කර දීම ස්ථීරවාදයෙන් අවබරණය කෙරේ. ස්ථීරවාදී දේශපාලන ව්‍යාපාර තුළ ස්ථීර්න්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය 20 වැනි සියවස දක්වාද එයින් බලිබට ගොස් ස්ථීර ව්‍යාපාර තුළින් අයිතිවාසිකම් දිනා ගැනීමට සමන් විය. 20 වන සියවසේ ස්ථීරවාද ව්‍යාපාර තුළින් ප්‍රජනන හා සම්බන්ධ අයිතිවාසිකම්, පුසුත නිවාඩු, සමාන වැටුප්, ලිංගික අතවර, ගැනීය ප්‍රව්‍යෙන්වය එරෙහි නීති හා ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණු කර ගනීමින් මුවන්ට සිදුවන වෙනසක්ම නැති කිරීම සඳහා දිගටම ස්ථීරවාදී ව්‍යාපාර තුළින් ඔබවට ගමන් කර ඇති බවයි.

සේවා නිපුණ්ත කාන්තාවන්ගේ රුකියා ආතතිය අවම කිරීම සඳහා සමාජ වැඩිහිටි හා උපදේශන මැදීහිටිම අරමුණු කරගෙන කරන ලද මෙම පර්යේෂණය ගෙවීමෙන්මක අධ්‍යයනයකි. ශ්‍රී ලංකාවේ කොරෝන ආයෝජන ප්‍රවර්ධන වෙළඳ කළාපයේ ඇගුලුම් කරමාත්ත ගාලා හතරක් මෙම අධ්‍යයනය සඳහා තොරාගන්නා ලදී. කරමාත්තගාලාහතරේ වැඩි කරන මුළු කමිකරුවන් සංඛ්‍යාව 4500ට ආසන්නව, ඉන් නිමුවුම් අංශයේ සේවය කරන කාන්තා කමිකරුවන් 1000 දෙනාගන් 10% ක් (100) අධ්‍යයනය සඳහා තොරාගන්නා ලදී. කායික සහ මානසික රෝග, ගැහස්ට් නිංසාවන්, කුවුම්හගත ප්‍රශ්න, උනන්දුවක් නොමැතිකම, මහන්සිය හෝ වෙහෙසකර යැයි සිතීම, කළකිරීම, න්‍යාෂේක ප්‍රව්‍යලේ කාර්යහාරයන්, ස්වාමියාගේ බේමතකම, වැඩ අධිකකම, දරුවන් පාසල් යැවීමට සිදුවීම, ප්‍රවාහන ගැටළු, පෙළද්ගැලික සම්බන්ධතා ආදිය හේතුවෙන් ඇගුලුම් කරමාත්තගාලාවල සේවය කරන ගැහැණු කමිකරුවන් මානසික ආතතියට පත් වේ. මානසික ආතතිය හේතුවෙන් දෙනාත්මක බලගැනීමේ සාධකයන් යටපත්වී ඇත. දෙනාත්මක ප්‍රෝරණයන් තුළින් මෙම පිරිස ප්‍රජාව තුළ තබා බලාත්මක කිරීමේ හැකියාවක් පවතී. විශේෂයෙන්ම පවතින බාධක හමුවේ මුහුණ දෙන අභියෝගයන් විසඳා ගැනීම සඳහා කුසලතා පූර්ණ ප්‍රදේශලයෙකුගේ මැදීහිටිම අනිවාරය වේ. විශේෂයෙන්ම මෙම මැදීහිටිම විධිමත් අයුරින් වාත්තිමය පසුවෙමක් සහිතව සිදු කළ හැකි වනුයේ සමාජ වැඩිකරුවන්ට හා මත්‍යෝග උපදේශකවරුන්ට පමණි. මෙම

කණ්ඩායම මානසික ආත්මයෙන් මුදවා සවිබලකරණයෙහිලා සමාජ වැඩකරුවන් හා මනේ උපදේශකවරුන් සඳහා වෘත්තීමය ආංගික ප්‍රාධීනයකින් මැදිහත්වීම ඔස්සේ රැකියා ආත්මය අවම කර දිනාත්මක බලගැනීමේ සාධකයන් ගොඩනැංවීමට හැකියාව හිමි වේ.

**මූල්‍ය පද : ආත්මය, ඇගුණම් කරමාන්තය, මැදිහත්වීම, සමාජ වැඩ, සවිබලකරණය හැඳුනුවීම**

සංස්කෘතික සහ ආගමික වශයෙන් වන ගතිනුගතික සිරින් විරිත්, ආකල්ප, විශ්වාස හා පිළිගැනීම් මගින් පැණවෙන සීමාවන් වඩාත් තදින් බලපාන්නේ ස්ත්‍රීය ව්‍යුහයෙහිය. නිදුසුනක් ලෙස පවුල තුළ දේපල බෙදී යාමේදී බොහෝවිට පුරුෂ පක්ෂය වෙත වාසිස්ථාන තත්ත්වයක් හිමි වීම දක්විය හැකිය. විශේෂයෙන් ව්‍යාපාර, ආර්ථික සංවිධාන සහ දේශපාලන උරුමය පුරුෂ මූලිකව ගළා යයි. එක්සත් ජාතින්ගේ සංගමය ඉදිරිපත් කරන දත්ත අනුව ලේකයේ මුළු වැඩ පැය ගණනින් 60% සඳහා ස්ත්‍රීන් ගුමය යෙදුවුවත් ඇයට හිමිවන්නේ මුළු ලේක ආදායමින් 10%ක් පමණි. ලේක ජනගහනයෙන් 51% ක් ස්ත්‍රීන් වුවත් ජාතික මට්ටමේ ව්‍යාප්ත්‍රාදායකයන්හි ස්ත්‍රී නියෝජනයේ සාමාන්‍ය ප්‍රතිගතය 14% කි (ලියනගේ, 2006). ආසියාවේ බොහෝ රටවල කාන්තා ව්‍යාපාර අධිකරණ මට්ටමේ පිරිමින් සමග දේශපාලන හා නිතිමය සමානාත්මකාවය දිනා ගැනීමට සමහර සේෂුවල කාන්තාවන්ට හැකි වේ තබේ. එහෙන් පවුලේ හා සමාජයේ පිනා මූලික ව්‍යුහයන්හි දක්නට ලැබෙන ගැහැණුන්ගේ යටහන් පහන්හාවය යුරුකරුම්ව එම ව්‍යාපාරය අසමත්ව ඇත. ඉතා යුතුල වූ අවස්ථාවලදී හැර ස්ත්‍රීවාදී වියාණය (Feminist consciousness) හැර සම්පූදායික පිනා මූලික ව්‍යුහයන්ට අනියෝග එල්ල කිරීමට තරම සංවර්ධනය නොවුණි (කුමාර ජයවර්ධන උපටා ගත්තේ හේමත්ත කුමාර, 2009, පි.අ.121).

නමුත් ශ්‍රී ලංකික කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, අධ්‍යාපනය තත්ත්වයන් ඉහළ මට්ටමක පවතී. එයට මූලික හේතුව නිතිමය වශයෙන් ශ්‍රී ලංකික ස්ත්‍රීයට සමාජ, දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් පුරුෂයාට සමාන අයුරින් හිමි වීමයි. එයට නිදුසුනක් ලෙස අද ලංකික සමාජය තුළ කාන්තාව පිරිමින් මෙන් ආර්ථිකයට මෙන්ම අධ්‍යාපන තුළින් කාන්තාව පුරුෂයාට වඩා ඉහළ තනතුරු දරමින් සමාජය තුළ වෙනසක් සිදු කර ඇත. නමුත් බිම් මට්ටම්වල සිටින කාන්තාවන්ට ප්‍රායෝගික වශයෙන් පුරුෂයාට සමාන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොලැබේමට හේතු තිහිපයක් බලපා ඇත. ශ්‍රී ලංකික සමාජය තුළ පවතින සම්පූදායික ආකල්ප ඒ අතුරින් ප්‍රමුඛ වේ. පවුල හා වෙනත් සමාජ ආයතනය තුළ සමාජානුයෝගනය ක්‍රියාවලිය සිදුවන්නේද ඒ ආකල්ප හා විශ්වාස පදනම් කරගෙනය. ස්ත්‍රීන් අධ්‍යාපනය හා ආර්ථික සේෂුවල පුරුෂයන් හා සමව නියෝජනය වුවත් තීරණ ගන්නා මට්ටම්වලදී ස්ත්‍රීන්ගේ නියෝජනය අඩු මට්ටමක පවතී.

#### ➤ න්‍යායාන්ත්‍රික පැසුවීම

ස්ත්‍රීවාදයේ විවිධ න්‍යායන් කිහිපයක් හඳුනා ගත හැකිය. ලිබරල් ස්ත්‍රීවාදය (Liberal Feminism), මාක්ස්වාදී ස්ත්‍රීවාදය (Marxist Feminism), රැඩිකල් ස්ත්‍රීවාදය (Radical Feminism), සමාජවාදී ස්ත්‍රීවාදය (Socialist Feminism) හා ප්‍රශ්නවාදී ස්ත්‍රීවාදය (Post Modern Theory of Feminism) මේ අතරින් ප්‍රධාන වේ.

#### ➤ ලිබරල් කාන්තාවාදී න්‍යාය

ලිබරල් ස්ත්‍රීවාදය දේශපාලන හා නෙත්තික ප්‍රතිසංස්කරණ තුළින් ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ සමානාත්මකාවය තහවුරු කරයි. එය ස්ත්‍රීවාදයේ පුද්ගලවාදී ස්වරුපයකි. ඔවුන්ගේ ක්‍රියාවන්

හා තේරීම් තුළින් කාන්තාවන්ට ඔවුන්ගේ සමානාත්මකාවය පෙන්වීමට හා පවත්වා ගැනීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරයි.

ලිබරල් කාන්තාවාදී න්‍යායාත්මක පර්යාවලෝකයන් ස්ත්‍රීපුරුෂසමාජභාවයන් හා බැඳුණු සමාජය හා සංස්කෘතික ආකල්පයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමට උත්සහ දරා ඇත. සමාජ සම්බන්ධතාවල දී ස්ත්‍රී පුරුෂ වශයෙන් පවතින වෙනස්කම් අවධානයට නොගෙන ඔවුන්ට සමාන අවස්ථා අත්පත්කර දාය යුතු බව ලිබරල් කාන්තාවාදී මතය යි. මේ හා සම්බන්ධ අදහස් අතර මේරි වොල්ස්ටන් කුග්චි (A Vindication of the Rights of Women-1792), ජේන් ස්ට්‍රූටර්ට් මිල් සහ හැරියට වේලර් මිල් (The Subjection of Women-1869), බුට් ප්‍රිඩින් (Society Feminine Mystique-1962) යනාදින්ගේ අදහස් විමසීම අරමුණු කෙරේ. මාර්කස්වාදී හා රඩිකල් කාන්තාවාදී එලැංඡුම්වල දී මෙන් මොවුන් කාන්තා යටත්වැසිභාවය ප්‍රාථමික හෝ ව්‍යුහයක එක් අංශයක් ලෙස නො දකිනි. ඒ වෙනුවට ඔවුන් කාන්තාවන් සහ පිරිමින් අතර අසමානතාවයට දායක වන එකිනෙකට වෙනස් කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත. ලිබරල් කාන්තාවාදීන් උනන්දු වන්නේ නීත්‍යානුකූල සහ අනෙකුත් ප්‍රජාතනත්ත්වාදී ක්‍රමවේදයන් හරහා කාන්තාවන් සඳහා සමාන අවස්ථාවන් ඇති කිරීම සහ එවා අර්ථා කිරීමට කටයුතු කිරීමට යි. එමෙන් ම මොවුන් විශ්වාස කරනු ලබන්නේ නීතිය තුළ සමානාත්මකාවය ඇති කිරීම කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කර සැලිම් හා සම්බන්ධයෙන් ඉතා වැදගත් වන බවයි. තව ද ක්‍රමානුකූලව පවත්නා ක්‍රමයට ගෙන එන ප්‍රතිසංස්කරණ හරහා කාන්තාවට සමාන තත්ත්වය අත්පත්කර ගැනීමට හැකියාවක් ඇතැයි සිතයි. එම අර්ථයෙන් ලිබරල් කාන්තාවාදී ප්‍රවේශය පවත්නා ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතු යැයි විශ්වාස කරන රඩිකල් සහ මාක්ස්වාදී කාන්තා එලැංඡුම්වලට වඩා මධ්‍යස්ථාන බවක් උපුලයි.

#### ➤ මාක්ස්වාදී කාන්තාවාදය

මාක්ස්වාදී කාන්තාවාදී එලැංඡුම්ව අනුව පූර්ණ කාන්තා සමතාවක් අත්පත් කරගැනීමට නම් පිතාමුලිකත්වය සහ දනවාදය පරාජය කළ යුතු ය. ප්‍රවේරික් එංගල්ස් සඳහන් කරනුයේ “කාන්තාවන් ඇගේ ලිංගිකත්වය නිසා දීර්සකාලීන ව සමාජ අසාධාරණයට ලක් වන බව” යි. එංගල්ස් විජින් රවනා කරන ලද “පවුල, පොදුගලික දේපොල හා රජය ඇති තු හැරි” කාන්තායෙන් දනවාදී සමාජය තුළ කාන්තාව අසාධාරණයට ලක් වන ආකාරය පැහැදිලි ව දක්වා තිබේ. මාක්ස්වාදී කාන්තා එලැංඡුම්ව අනුව, පිරිමි නිසා කාන්තාව සැපුම් පිඩිනයට පත් නොවේ. දනවාදයෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දනය සහ බලය සමාජයෙහි ඉතා පුළු පිරිසක් වෙත එකතු වීම යි. වෙනත් සමාජ අවධින් හා සම්බන්ධව සලකා බලන කළ දනවාදී අවධිය විශාල දනයක් නීර්මාණය කරයි. එහි දී පිතාමුලිකත්වය තීවු වීමට හේතු වන්නේ ගුම්යෙහි හිමිකරුවන් සහ ගුම්ය අයිති ලෙස කොටස් දෙකක් ලෙස සමාජය විශේදනය වීමින්, රට අදාළ ව දේපොල හිමිකම් සංවිධානය වීමින් යන සාධකයන් මත ය. ඒ තුළින් ආර්ථික වශයෙන් බලය ඇති පන්තියක්ත්, ඔවුන්ට ගුම්ය විකුණන නිර්ධේන පන්තියක්ත් නීර්මාණය වේ. එ වැනි පසුබිමක් තුළ සමාජයෙහි ඉතා කුඩා සම්භයක්, එහි විශාල සම්භය පාලනය කිරීමක් සිදු වේ. එහි දී එම පන්ති ක්‍රමයට අයන් වන කාන්තාවන් ද පිඩිනයට, අසාධාරණයට සහ සුරා කැමට ලක් වේ. තව ද මාක්ස්වාදීන්ට අනුව නීජ්පාදනයට වඩා දායක වන්නේ පිරිමින් ය. කාන්තාවන්, පිරිමින් නීජ්පාදනය කරන දේවල් පරිහේෂනය කරන අයයි. කාන්තාව, පුදු පරිහේෂන අස්ථ්‍රානයෙන් ගැලවෙන තුරු ඔවුන්ට එරෙහි ව සිදු වන අසාධාරණයන් අඛණ්ඩ ව සිදු වේ. මොවුන්ගේ යෝජනාව වනුයේ පවුල සඳහා පූර්ණ ප්‍රතිසංවිධානයක් ද ගැහීය නඩත්තුව සඳහා සාමූහික ක්‍රමයක් ද සැකසීම වැදගත් බවයි.

## ➤ රඩිකල් කාන්තාවාදය

රඩිකල් ස්ත්‍රීවාදයේ කේතුය ලක්ෂණය වන්නේ එමගින් ලිංගික පිඩිනය සමාජය තුළ පවතින මූලිකම ලක්ෂණය බව පිළිගැනීමය. ඒ අනුව පාති සුරාකුම, වාර්ගික පිළිකළ වැනි අනෙකුත් විශේෂත ද්වීතීයික වේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජ හාවය ගැඹුරුම සමාජ විශේෂනය සහ වැදගත්ම දේශපාලන ගැටුව වන අතර එය සමාජ පාතිය, ජනවර්ගය හෝ ජාතියට වඩා වැදගත්ය. මේ අනුව රඩිකල් ස්ත්‍රීවාදීන් අවධාරණය කරන්නේ සමාජවාදීන් ආර්ථික සුරාකුමේ පවතින වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස සමාජය ධනවාදී පර්යාය පදනයන් හඳුන්වනවාක් මෙන් ලිංගික පිඩිනයේ පවතින කේතුය භූමිකාව ඉස්මතු කරනු පිණිස සමාජය පුරුෂාධිපති සමාජයක් ලෙස විස්තර කිරීම සහ වටහාගැනීම සිදු කළ යුතු බවය.

කාන්තාවන් සුරාකුම සඳහා පිරිමින් වගකිව යුතු වන අතර එමගින් මුළුන් ප්‍රතිලාභ ද ලබාගත්නා බව මෙම න්‍යායෙහි කේතුයිය පිළිගැනීම සි. රඩිකල් කාන්තාවාදීන්ට අනුව කාන්තාවන්ට එරහි පිරිම් ප්‍රව්‍යෙන්වය පිරිම් සුපිරිබව හරහා සිදු වේ. ඒ අනුව ගහස්ස් ප්‍රව්‍යෙන්වය, දූෂණය, ලිංගික හිරිහැරයන් ආදිය මතෙක්වදායාන්මක හෝ අපරාධකාරී මූලාශ්‍යන්ගේන් පැන නගින ප්‍රාදෙකලා වූ සිද්ධීන්ට වඩා ක්‍රමවත් ව සිදු වන කාන්තා පිඩිනයෙහි උපාංගයක් ලෙස හඳුනාගැනීම වැදගත් වේ. රඩිකල් කාන්තාවාදීන් ප්‍රතිසංස්කරණ හෝ ක්‍රමයෙන් සිදු වන වෙනස්කම් හරහා කාන්තා පිඩිනයෙන් නිදහස් වීමට හැකියාවක් ඇතැයි විශ්වාස නො කරයි. මක්නිසා ද යන පිතාමූලිකත්වය ක්‍රමවත් ව සංවිධානය වූ ප්‍රපණ්ඩ්‍යයක් බැවැති. මුළුන්ට අනුව පිතාමූලිකත්වය මූලමතින්ම ඉවත දැමීමෙන් පමණක් ස්ත්‍රීපුරුෂසමාජභාවිය සමතාවය අත්‍යාවත් කරගත හැකිය.

## ➤ පශ්චාත් තුතනවාදී ස්ත්‍රීවාදය

පශ්චාත් තුතනවාදී ස්ත්‍රීවාදය රඩිකල් අදහස් ප්‍රතික්ෂේප කරයි. බටහිර සුදු ජාති, මධ්‍යම පාංතික ස්ත්‍රීන්ට පොදු න්‍යායන් පදනම් වී ඇති බවත්, ඒවා ලොව සියලු ප්‍රදේශවල, සියලුම වර්ණ, මානව වර්ග හා පාතිවල ස්ත්‍රීන්ට පොදු න්‍යායන් ලෙස අර්ථකථනය කර ඇති බවත් පශ්චාත් තුතනවාදී ස්ත්‍රීවිදිපු වෛද්‍යනා කරති. නමුත් ස්ත්‍රීන් සමස්තයක් ලෙස ගත්කළ එබදු පොදු තත්ත්වයක් දැකිය නොහැකි බවත්, වර්ණය, වර්ගය, පාතිය හා සංස්කෘතිය ආදි සැලකිල්ලට ගෙන ස්ත්‍රී පුරුෂභාවය විශ්ලේෂණය කළයුතු බවත් පශ්චාත් තුතනවාදී ස්ත්‍රීවාදීන්ගේ මතයයි. සමහර බටහිර ස්ත්‍රීවාදීන්, එකම රට තුළ වුවත් ස්ත්‍රීන්ගේ තත්ත්වය වෙනස් විය හැකිය. එසේම සුදු ජාතික බටහිර ස්ත්‍රීන්ගේ තත්ත්වය විශ්වීය නොවේය යන මතය පිළිගෙන ඇත. ඒ අනුව මුවුනු ස්ත්‍රීන්ගේ තත්ත්වයට, විවිධ සමාජ, සංස්කෘතික හා එතින්හාසික සාධක බලපැමි කරයි යන්න පිළිබඳ පෙරට වඩා වැඩි සංවේදිතාවක් දක්වති. එම වෙනසට මූලිකවම බලපැමි කලේ පශ්චාත් තුතනවාදී ස්ත්‍රීවාදයයි. (ලියනගේ, 2006).

පශ්චාත් තුතනවාදී ස්ත්‍රීවාදයට අනුව ස්ත්‍රීන් මත වන පිඩිනය හා ඇගේ අන්දකීම්වලට ලක් කළ යුත්තේ ඒ ඒ පසුබිම තුළ ඇති විවිධ සාධක සැලකිල්ලට ගනිමිනි. ස්ත්‍රී විමුක්තිය සඳහා පිතාමූලිකත්වය හා ධනවාදයට එරහිව සියලුම ස්ත්‍රීන් එක් අරගලයක් කරනවාට වඩා ඒ පසුබිමට මූල්‍ය කරුණුවලට එරහිව සටන් කිරීම අත්‍යවශ්‍ය බව මුවුන්ගේ මතයයි.

## අධ්‍යයන ගැටුව

1977 හඳුන්වාදෙන ලද ව්‍යවහාර ආර්ථික ප්‍රතිපත්තියෙහි එක් ප්‍රධාන අංශයක් හැරියට ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කළාප ආරම්භ කිරීම සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන් වැටුප් සහිත ග්‍රමබලකායට ප්‍රවේශ විය. වැන්තීය ප්‍රවේශයක් සිදු වුවත් කාන්තාවන් රැකියාව සමග මුහුණ දෙන පිඩිනය හේතුවෙන් ආත්‍යතයට පත් වේ. එම නිසා

රතිය කාන්තාවන් සවිබලගැනීමේ සමාජ අවශ්‍යතාවයක් වේ. එක්සත් ජාතියෙහි විසින්, ස්ථිර පුරුෂ සමාජභාවී සමානත්වය අත්පත් කර ගැනීම හා සියලු කාන්තාවන් සහ ගැහැණු ලුම්න් සවිබල ගැනීමේ 2030 සඳහා වන තීරසාර සංවර්ධන ඉලක්කවල පස්වැන්න ලෙස හඳුනා ගනු ලබයි. මෙම පසුබෑම යටතේ මෙම අධ්‍යයනයේ අධ්‍යයන ගැටුලුව වගයෙන් ඇගෙළම් කර්මාන්තකාලාවල සේවය කරන ගැහැණු කමිකරුවන්ගේ රතිය ආතතිය හා කාන්තා සවිබලකරණය සඳහා උපදේශන හා සමාජවැඩ මැදිහත්වීම කොළඹ සිදුවිය යුතු දීයනුවෙන් සකස් කර ගන්නට විය.

### අධ්‍යයන අරමුණු

- ඇගෙළම් කර්මාන්තකාලාවන්හි සේවයේ නියුතු සේවිකාවන්ගේ ආතතිය සඳහා බලපාන සාධකයන් හඳුනා ගැනීම
- සේවා ස්ථානයේ දී මෙන්ම තම ප්‍රවුල සමග කටයුතු කිරීමේදී මෙම සේවිකාවන් මුහුණ්පාන ගැටුලු හා අනියෝග හඳුනාගැනීම.
- එම ආතතිය අවම කිරීම සඳහා සමාජ වැඩ හා උපදේශන මැදිහත්කරණය සිදුවිය යුතු ආකාරය හඳුනා ගැනීම

### අධ්‍යනයේ වැදගත්කම

මානව ප්‍රවූල් සංස්ථාව තුළ තත්ත්වය හා කාර්යභාරයන්හි විවිධතා පවතින අතර එහි දී කාන්තා කාර්යභාරය බහුවිධ ස්වරුපයක් ගෙන ඇත. සාම්ප්‍රදායික ගැහිය කාර්යභාරයන්ට අමතරව සේවානියුත්කේ අංශය තුළ කාන්තා ගුම දායකත්වයක් සිදුවන අතර සමාජ කුමයට අවශ්‍ය තව්‍යාගයන් බිජිකරයි. ගැහිය කටයුතුවලදී තවින තාක්ෂණය සමග කාන්තා කාර්යභාරය සම්විධානය වීමත් එම සම්විධානයේවීම කුටුම්පය තුළ කාර්යභාරයන් පහසුකිරීමටත් අවශ්‍ය කුමෝපායන් සපයන ලදී. මෙනිසා ගැහකටයුතු විමධ්‍යගත කිරීමක් සිදුවිය. පුරුෂාධිපත්‍ර ක්‍රියාත්මක ව්‍යවත් කාන්තාවගේ දෙනික කටයුතු පුරුෂයා හා සමානව බෙදා ගැනීමට හැකිවිය. මෙනිසා ගැහිය කටයුතු යන්තු සුනුමත පදනම් වූ ස්වරුපයක් ගන්නා ලදී.

කාන්තාව ගැහිය කාර්යභාරයන් පිළිබඳව මෙවැනි ස්වරුපයක් වර්තමාන සමාජ කුමය තුළ දැකිය හැකිවුවන් ගැහස්ත හිංසනයට පත්වන අවස්ථා බහුල වේ. නිවසේ දෙනික කාර්යභාරයන්හි බිඳුවැවීම, තත්ත්ව ඡ්‍යුමිකාව ගැටුම්කාරීම්, ආර්ථික හා දේපාල සම්බන්ධයෙන් ඇතිවන ආරූල් පදනම් කොට ගෙන ගැහස්ත හිංසනයට පත්වන අවස්ථා දැකිය. මෙනිසා කුටුම්පය තුළ ආන්තිය කණ්ඩායමක් බවට කාන්තාව පත්වීම, විත්තවේගී අපයෝජනයට ලක්වීම හා කායික ද්‍රෝචිනයට පත්වීම ගැහස්ත හිංසනය නිසා කාන්තාවක් මුහුණ දෙන ගැටුල වේ. එමත්ම රතිය සෙශ්‍රුය තුළ දී ප්‍රධානීන්ගේ කායික හා මානසික තාචනපීඩනයන්ට ලක්වීම, අඩු වැටුප් හා වේතන යන මූලික ගැටුලකාරී තත්ත්වයන්ට මුහුණ දෙති. ආගමික පරිසරය හා සාම්ප්‍රදායික ප්‍රතිමාන ධර්මතා පද්ධතිය තුදී මෙන්ම පොදු ප්‍රවාහන සේවය තුළ දී කාන්තාව අපයෝජනයට හා තාචනපීඩනවලට මුහුණ දෙන අවස්ථා බහුල වේ. මෙම පීඩාකාරී තත්ත්වය තුළ කාන්තාව ආතතියට පත් වේ. මෙම ආතතිමය තත්ත්වයන්ගේ කාන්තාව මුදවා ගැනීම මෙන්ම ඔවුන්ව සවිබලකරණය කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ. කාය බලයෙන් පුරුෂයා හා සමාන ලක්ෂණ කාන්තාව සඳහා නොමැති ව්‍යවත් සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්‍රියාවලින් තුළ කාන්තාවන්ගේ හැකියාව සමාජ බලගැනීමේ දී අත්‍යවශ්‍ය වේ. පුරුෂයා හා සමාන සමාජ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරතවන කාන්තාවන් සමාජ සංශීල්කරණය මගින් ඔවුන්ගේ ගක්තින් බලමුළුගැනීමේදී හැකියාව ලැබේ. විශේෂයෙන්ම කාන්තාව සතු කායික හා මානසික ගක්තිය

බලමුවැගැන්වීමේ දී ආකළුප රටාව වෙනසියාවකට ලක් කිරීම, තමා සතු හැකියාව හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රූහුණු අවස්ථා හා විත්තගක්තිය වර්ධනය කිරීම මගින් සමාජ සංශීලිකරණයට ලක් කිරීමත් ඒ මගින් සමාජ සංවිලැගැන්වීමට අදාළ කාර්යභාරයන් පහසු වේ.

### අධ්‍යයන ක්‍රමවේදය

සේවා නියුත්ක්ත කාන්තාවන්ගේ රැකියා ආතතිය අවම කිරීම සඳහා සමාජ වැඩිහිටි මැදිහත්වීම අරමුණු කරගෙන කරන ලද මෙම පර්යේෂණය ගැවෙනුත්මක අධ්‍යයනයකි. ශ්‍රී ලංකාවේ කොරෝන ආයෝජන ප්‍රවර්ධන වෙළඳ කළාපයේ ඇගුම් කර්මාන්ත ගාලා හතරක් මෙම අධ්‍යයනය සඳහා තෝරාගන්නා ලදී. කර්මාන්තගාලාහතරේ වැඩි කරන මුළු කමිකරුවන් සංඛ්‍යාව 4500ට ආසන්නව, ඉන් නිමැවුම් අංශයේ සේවය කරන කාන්තා කමිකරුවන් 1000 දෙනාගෙන් 10% ක් (100) අධ්‍යයනය සඳහා තෝරාගන්නා ලදී. නිමැවුම් අංශයම අධ්‍යයනය සඳහා තෝරා ගන්නට වුයේ ආයතන උපදේශකවරයාගේ සහාය ලබා ගත් වැඩිම සේවක සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන්නේ නිමැවුම් අංශයේ වීම නිසාවෙනි. නියැදිය තෝරා ගැනීම සිදු කරනු ලැබුයේ අරමුණුගත නියැදියට අනුවය. මෙම පර්යේෂණයේදීත රස්කිරීමේ ක්‍රමය ලෙස විධීමත් සම්පූර්ණ ක්‍රමය යොදාගත් අතර එහිදී දත්ත රස්කිරීමේ ශිල්ප ක්‍රමය ලෙසට ප්‍රශ්නාවලි ක්‍රමය උපයෝගි කරගනු ලැබේ. තෝරා ගත් නියැදියේ 100 දෙනා සඳහාම ප්‍රශ්නාවලිය ලබා දුන් අතර එම ලබා ගත් දත්ත SPSS මෘදුකාංගය යොදා ගෙන විශ්ලේෂණය කරන ලදී. එසේම මෙම පර්යේෂණයේදී ඉලක්කගත ක්නේඩායම් සම්මුඛ සාකච්ඡාදහයක්, ගැඹුරු සම්මුඛ සාකච්ඡා දෙකක් සහ ප්‍රධාන දත්ත දායකයින් දෙදෙනෙකු සමග (මනේ උපදේශක හා මානව සම්පත් කළමනාකරු) සම්මුඛ සාකච්ඡා (Key informants interview) හරහා ගුණාත්මක දත්ත රස් කිරීම සිදු කෙරුණි. එක්ස්ස් කරගන්නා ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත සංඛ්‍යාත්මක මූහුණුවරකින් ඉදිරිපත් කිරීම ද ඇතැම් අවස්ථාවන්හි දී ප්‍රමාණාත්මක විග්‍රහයන් පහසු කරගැනීම සඳහා ගුණාත්මක දත්ත හාවිතයට ගැනීමට ද කටයුතු කර ඇත.

### දත්ත විශ්ලේෂණය හා සාකච්ඡාව

අධ්‍යයනය නියැදියට අයත් වූ ඇගුම් කර්මාන්තගාලාවහි සේවකාවන් 100 දෙනාගේ වයස් ව්‍යාප්තිය පහත වගුව තුළින් නිරුපණය වේ.

වයස	සේවකාවන් සංඛ්‍යාව	ප්‍රතිශතය%
අවුරුදු 21 - 25	16	16.00
අවුරුදු 26 - 30	12	12.00
අවුරුදු 31 - 35	31	31.00
අවුරුදු 36 - 40	27	27.00
අවුරුදු 41 ට වැඩි	14	14.00
එකතුව	100	100

මූලාගුය : කේත්තු අධ්‍යයන දත්ත - 2019

අධ්‍යයන නියැදියට අයත් වූ සේවිකාවන්ගේ වයස් ව්‍යාප්තිය සලකා බලන කළ වැඩි බහුතරයක් අවුරුදු 31- 35 වයස් සීමාවට අයත් වේ. විශේෂයෙන්ම වයස අවුරුදු 31-40 දක්වා වයස් කාණ්ඩයට අයත්වන සේවිකාවන් සංඛ්‍යාව 58ක් වන අතර එය සෙසු වයස් කාණ්ඩයන්ට වඩා වැඩි ප්‍රතිශතයක් වේ. වයස අවුරුදු 21-30 වයස් කාණ්ඩයට අයත් වන සේවිකාවන් සංඛ්‍යාව 28ක් වන අතර එය වයස අවුරුදු 31-40 වයස් කාණ්ඩයට සාලේෂ්‍යව වඩා අඩු සංඛ්‍යාවක් වන අතර වයස අවුරුදු 41ට වැඩි වයස් කාණ්ඩයට වඩා වැඩි ප්‍රතිශතයක් වේ. අධ්‍යයන නියැදියට අයත් වූ සේවිකාවන්ගේ විවාහකත්වයේ ස්වභාවය පහත වගුව තුළින් නිරුපණය වේ.

විවාහකත්වය	සේවිකාවන් සංඛ්‍යාව	ප්‍රතිශතය %
විවාහක	70	70.00
අවිවාහක	30	30.00
එකතුව	100	100

මූලාශ්‍රය: කෝෂ්ත්‍ර අධ්‍යයන දත්ත - 2019

අධ්‍යයන නියැදියේ සේවිකාවන් 100 දෙනාගෙන් වැඩි ප්‍රතිශතයක් විවාහකයන් වන අතර එය ප්‍රතිශතයක් වගයෙන් 70% ක් වන අතර අවිවාහකයන් සංඛ්‍යාව ප්‍රතිශතයක් වගයෙන් 30%ක් වේ.

මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වනුයේ ඇගුණම් කරමාන්ත ගාලාවේ සේවයේ නියුතු සේවිකාවන්ගේ ආතතිමය මානසික පසුබිම සඳහා බලපැමි කරනු ලබන සාධකයන් අනාවරණය කර ගැනීමය. මෙම පරියේෂණයේ දී ඉලක්කගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා දහයෙන්, ගැහුරු සම්මුඛ සාකච්ඡා දෙකෙන් සහ ප්‍රධාන දත්ත දායකයින් දෙදෙනෙකු සමග (මතේ උපදේශක හා මානව සම්පත් කළමනාකරු) පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවන් තුළින් අනාවරණය වූ ආතතිය සඳහා බලපාන සාධකයන් සාරාංශගත කර පහතාකාරයට ගොනු කර දැක්විය හැකිය.

- දෙනිකව ලබා දෙන වැඩි ප්‍රමාණය අධික වීම
- පැයකට නිශ්චිත වගයෙන් නිම කිරීමට සිදු වන වැඩි ප්‍රමාණය අධික වීම
- අධික වෙහෙස
- වැඩි කරන පරිසරය මානසිකව හිතකර නොවීම
- විවේකය අවම වීම
- විනෝදාස්වාදයක් නොමැතිකම
- දෙනිකව එකම කටයුත්තක නියුතුවීම නිසා මනස විභා පත්වීම

ඉහත හේතුන් නිසාවෙන් සේවිකාවන් වැඩි පරිසරය තුළ ආතතියට පත් වන බව අනාවරණය විය. විශේෂයෙන්ම තම වැඩි පරිසරය තුළ ඔවුන් කටයුතු කරනුයේ කිසිදු කැමැත්තකින් නොවන බවත් වැටුප් ලබා ගැනීමේ අරමුණීන් සේවය ලබා දෙන බව ප්‍රකාශ කරන ලදී. මේ සම්බන්ධව අධ්‍යයන නියැදියේ සේවිකාවකගේ මතය පහතින් දැක්වේ.

” ඇත්තටම සල්ලි නැති නිසා කියක් හරි හොයා ගන්න වෙන වැදියක් නැති නිසා වැඩිව එනවා. මෙතැන වැඩි කරන කොට පුදුම වෙහෙසක් තියෙන්නේ. වෙළාවට ටාගට් එක දෙන්න වූතේ නැත්තම් අපිට කැගහනවා. අලිත් ද්වස

නිස්සේම මැපින්වගේ වැඩ. නිවාඩුවක් ගන්නත් බැං හදිස්සියකට. ඉරිදා විතරයි නිවාඩුවක් තියෙන්නේ. එදාට ඉතින් ගෙදර වැඩ කප්පරක් තියෙනවා. නැති බැරිකම් නිසා වැඩිට යනවා.....”

ඉහත ප්‍රකාශය තුළින් සහාථ වනුයේ ඔබි පීඩිකාරී පසුව්මක් තුළ සේවයේ නියුතු වන බවය. විශේෂයෙන්ම ඔවුන්ගේ මානසික පීඩිනය අවම කර ගැනීමට ආයතනික මට්ටමකින් දෙනුකිව පියවර ගෙන නොහැඳි බවත් වාර්ෂිකව විනෝදවාරකාවක් රැගෙන යාම පමණක් සිදු වන බව අධ්‍යයනය මගින් අනාවරණය විය. විශේෂයෙන්ම පොදුගලික හේතුන් සඳහා නිවාඩු ලබා ගැනීමට පවතා අපහසු බව අධ්‍යයනය මගන් අනාවරණය විය. මෙම දත්ත අනුව අනාවරණය වනුයේ මෙම සේවිකාවන් මානසික ගැටලු රසකට මූහුණ දෙන බවය.

සේවා ස්ථානයේ දී මෙන්ම තම පවුල සමග කටයුතු කිරීමේදී මෙම සේවිකාවන් මූහුණපාන ගැටලු හා අනියෝග රසක් ගුණාත්මක අධ්‍යයන දත්තයන් මගින් අනාවරණය විය. ඒවා පහතාකාරයට සාරාගැනීම කර දැක්විය හැකිය.

- දරුවන් රකබලා ගැනීමේ ගැටලු
- සැම්යාගේ බීමිනකම නිසා මිතුවන ගැටලු
- දරුවන්ගේ අධ්‍යාපනයට සහායවීමට නොහැකිවීම
- සමාජ සම්බන්ධතා බිඳ වැටීම
- නිවසේ වැඩ කටයුතු අතපසු වීම
- දෙමාපියන් රකබලා ගැනීමට නොහැකිවීම
- රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම
- අධික වෙශෙහි නිසා නිවසේ කටයුතු සිදු කිරීමට නොහැකිවීම
- ආගම දහමින් ඇත්තේමට සිදුවීම
- පවුල තුළ සමබන්ධතා බිඳ වැටීම

මෙම අදි හේතුන් නිසාවෙන් මෙම සේවිකාවන් තව තවත් මානසිකව පීඩිනයට ලක් වේ. විශේෂයෙන්ම මෙම සේවිකාවන් වැඩ පරිසරය තුළ හා නිවස තුළ දී යන ද්විත්වාකාරයටම පීඩිනයට ලක් වන බව අධ්‍යයන දත්තයන් මගින් අනාවරණය විය. මෙම ද්විත්වාකාරයේ මානසික පීඩිනයන් හේතුවෙන් මෙම සේවිකාවන් විවිධ මානසික ගැටලුවලට මූහුණ දෙන බව අධ්‍යයන දත්තයන් මගින් අනාවරණය විය. අධ්‍යයන දත්ත අනුව අනාවරණය වූ ඇගෙලුම් කරමාන්තගාලාවෙහි සේවයේ නියුතු සේවිකාවන්ට ඇති මානසික ගැටලු පහතාකාරයට දැක්විය හැකිය.

මානසික සෞඛ්‍ය ගැටලු	සංඛ්‍යාව	ප්‍රතිශතය (%)
අමතක වීම	36	36.00
ඉක්මන් කෝපය	59	59.00
නින්ද නොයැම	43	43.00
රාත්‍රියට බිය වීම	30	30.00
නොඉවිසන සුළු බව	67	67.00

විවිධ විට ඇති වන සිසරදය	27	27.00
ආහාර අරුවිය	46	46.00
පිවත් වීම එල රහිත යැයි සිතිම	60	60.00
ඉව්‍යාහාගත්වය	51	51.00

මූලාශ්‍රය : කේත්තු අධ්‍යයන දත්ත - 2019

සේවා සේවානයේ දී වැඩ පරිසරය තුළ ඇති ගැටලු හේතුවෙන් පිඩිනයට ලක් වන අතර, ගෘහකුටුම්භය තුළ ඇති අරුබුදයන් හේතුවෙන් නැවත එම කාන්තාවන් පිඩිනයට ලක් වේ. අවසාන විශයෙන් මෙම මානසික පිඩිනය පවුලටත් සමාජයටත් දැඩි ගැටලු රෝගක් නිරමාණය කර දෙනු ඇත. එසේ නැතහොත් එය අවසන්වනුයේ සියලුවිනසා ගැනීමක් තුළින්ය. පුද්ගලයන්ට ඇති වන මානසික පිඩිනයන් සඳහා විධිමත් මැදිහත්වීමක් සිදුවිය යුතුය.

මානසික ආත්මිය බොහෝදුරට හටගනු ලබන්නේ පුද්ගලයාගේ මනස තුළය. විවිධ සිතුවිලි, අදහස්, බලාපොරොත්තු, අත්දුකීම්, විත්තවේග, ව්‍යුහන, ජය පරාජය ආදිය මෙම මානසික ආත්මිය සඳහා හේතු වේ. කෙසේ වෙතත් මේ ආකාර හේතුන් නීසා පුද්ගලයාගේ ගිරියේ ස්නායුක හා කායික විද්‍යාත්මක උත්තේරුනයන් අනවාය හෝ අස්වහාවික ලෙස හට ගැනීමට හැකිය. ඒ හැරුණුවිට මෙය රෝග තත්ත්වයක් පමණක් යැයි නම් කළ නොහැකිය. මෙවැනි අස්වහාවික උත්තේරුනයන්ගේ අවසන් ප්‍රතිචලය ලෙස කය හා මනස ආශ්‍රිතව මෙන්ම වර්යාව ආශ්‍රිතව ද වෙනස්වීම් දාජ්‍යමාන වීමය.

අධ්‍යයනයට භාජනය වූ සේවිකාවන්ට ඇති මානසික සෞඛ්‍ය ගැටලු සියල්ලම ඔහුගේ නොවන ප්‍රතිකාරයන් ඕස්සේ විධිමත් මැදිහත්වීමක් ඕස්සේ යථා තත්ත්වයට පත් කිරීමට හැකිය. විශේෂයෙන්ම පුද්ගලයා අධික පිඩිනයට ලක් වූ විට ඇති වන ඉහත මානසික තත්ත්වයන් සමන්ය කිරීමට සමාජ වැඩකරුවන්ගේ හා මනේ උපදේශකවරුන්ගේ සහාය ලබා ගැනීම වැදගත් වේ. බොහෝ ආකාරවලින් ගත් කළ සවිබල ගැන්වීම යනු ප්‍රතිචලයකට වඩා ‘ක්‍රියාවලියක්’ (Rappaport :1984) සඳහන් කළේ සවිබල ගැන්වීම යනු : “මිනිසුන්, සංවිධාන සහ ප්‍රජාවන් ස්වකීය ජීවිතවල ආධිපත්‍යය ලිඛා කර ගන්නා යාන්ත්‍රණයක් වන ක්‍රියාවලියක්” ලෙස දැකිය හැකි බවයි (පි. 3). Chamberlin සහ Schene (1997) තරක කළේ සවිබල ගැන්වීම යනු සිදුවීමකට වඩා තීරණ ගැනීමේ බලය, තොරතුරු හා සම්පත් සඳහා වන ප්‍රවේශය, තෝරා ගැනීම්, ගුහවාදීත්වය, ආත්ම- විශ්වාසය හා බලපැමි සහගත බව වැනි ගුණාග සහිත ක්‍රියාවලියක් වන බවය. මිනිසුන්ට තම ජීවිත කෙරෙහි පාලනය අත්පත් කර ගැනීමට උදවු වන, බහු දියානතින් සහිත සමාජ ක්‍රියාවලියක් ලෙස (Page :1999) සහ Czuba සවිබල ගැන්වීම හඳුනා ගත්ත. මිට සමානව, (Mayoux : 2008) සවිබල ගැන්වීම විශ්වාසය කළේ දැනට අවාසි සහගත තත්ත්වයන්හි සිටින්නත් හමාන අධිකින්, සම්පත් හා බලය අත්පත් කර ගන්නා ක්‍රියාවලියක් ලෙස ය. කෙටියෙන් කිවහොත්, සවිබල ගැන්වීමට “වෙනස් වීමේ ක්‍රියාවලියක් ඇතුළත් ය” (Kabeer, 1999) මින් හැඟවෙන්නේ සවිබල ගැන්වීම සඳහා යමකු පළමුව ප්‍රබල තත්ත්වයක සිටිය යුතු බවයි. එහෙයින් දුබලවීමේ හේතු සහ තෝරා ගැනීම්, අවස්ථා හා පුද්ගල යහපත කෙරෙහි සංස්කෘත්මකව බලපාන්තාවූ බල සම්බන්ධතා හඳුනා ගැනීම වැදගත් වේ (Luttrell සහතවත් අය, 2009). අධ්‍යයනයට යොමු වූ වැඩ පරිසරය තුළ සේවක අනිප්‍රේරණයන් සඳහා විවිධ වැඩසටහන් සංවිධානය වී තිබුණු බව අධ්‍යයන නියැදියට අයත් වූ සේවිකාවන් හා

පවත්වන ලද ගැඹුරු සම්මුඛ සාකච්ඡාවන් මගින් අනාවරණය විය. විශේෂයෙන්ම පැවුල් ගැටුපු විසඳා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමේ එක් වැඩසටහනක් හා මානසික ආත්මය අවම කිරීමට විවිධ සංගින් වැඩසටහන්ක් ආයතනයේ පාලන ව්‍යුහයේ මැදිහත්වීමෙන් පවත්වා ඇත. එම පැවති වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යයන නියැයියට අයත් වූ සේවිකාවකගේ මතය ඇය පැවසුවේ පහතාකාරයටය.

**“වැඩසටහනක් දෙකක් පැවැත් තුවා පැක්ට්‍රීයෙන්. ඇත්තටම ඉතින් ඒ පැය ගාණ එහෙම ලෙසුවට අපට වැඩක් මුණේ නැහු. මොක ද අපේ ප්‍රස්නයක් කටරිය ඉස්සරහා කියන්න බැහැනේ. මං ඉන්න තත්ත්වය කියන්න විශ්වාසවන්ත කෙනෙක් ඉන්න තිනා. වැඩ කරන තැන ඉදින්ම අපේ ප්‍රස්න ඇපුවාම කොහොමද අපි කියන්නේ අපි නිකන් කටරිය ඉස්සරහා ලැජ්ජවෙන්වා. ඒ නිසා අපිට විශ්වාසයෙන් අපේ ප්‍රස්න කතා කරන්න තැනක් තිනා..... (මූලාශ්‍රය : සේවු අධ්‍යයන දත්ත - ගැඹුරු සම්මුඛ සාකච්ඡා - 2019)**

මෙම ප්‍රකාශය ක්‍රිඩින් පැහැදිලි වනුයේ ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් ඔස්සේ සේවිකාවන්ගේ මනෝ සමාජ ගැටුපු විසඳා ගැනීමට දිනාත්මක ප්‍රේරණයක් සිදුවේ නොමැති බවය. එහෙයින් සේවිකාවන් ක්‍රිඩින් මතුව මනෝ සමාජ ගැටුපු අවම කිරීම සඳහා විධිමත් වෘත්තීමය මැදිහත්වීමක් අවශ්‍ය බව අධ්‍යයන දත්තයන් මගින් අනාවරණය විය.

මානසික ආත්මය කළමනාකරණය හා සමාජ සවිබුදුකරණය කිරීම සඳහා උපදේශන හා සමාජ වැඩ මැදිහත්වීම.

මානසික පිඩිනයකින් හෝ විත්තවේයකින් කටයුතු කරනු ලබන විට මානසික ආත්මය ඇති වේ. දෙදිනික කටයුතුවල නිරතවීමේ ද ද මානසික ආත්මය ඇති වේ. මානසික ආත්මය පුද්ගලයා තුළ දිනාත්මක උත්තේෂනයන් ඇති කරනු ලබනතේ නම් එය පුද්ගලයාගේ සංවර්ධනයට හේතු වේ. සරල මානසික ආත්මය පුද්ගලයාගේ දෙදිනික කටයුතු කියා දිලින්වයට හේතු වුව ද පුද්ගලයා අධික මානසික ආත්මයකින් කටයුතු කරනු ලබනතේ නම් එය පුද්ගලයා තුළ ගැටුපුකාරී පසුවමක් නිරමාණය කරනු ලබයි. මානසික ආත්මයේ ලක්ෂණ කිහිපයක් පහතාකාරයට දැක්වා හැකිය.

### මානසික ආත්මයේ ලක්ෂණ

- නොරැස්සන සුළු බව
- අනිසි බිඟ (Anxiety)
- මනෝනාවය බිඳ වැටීම
- ආහාර පුරුදු වෙනස්වීම
- සංණාත්මක සිතුවිලි ඇතිවීම
- අධික මත්පැන් හාවිතය
- වැඩිපුර කතා කිරීම
- සිත එකග කර ගැනීමට අපහසු වීම
- අමතක වීම
- තීරණ ගැනීමට අපහසුවීම
- හිසරදය
- ගේරයේ වේදනාව
- උදරාබාධ ඇතිවීම
- දහඩිය දුම්ම
- භූස්ම ගැනීමේ අපහසුකා
- ලිංගික කටයුතු අකර්මනා වීම

මානසික ආතතිය සඳහා ඇති වන රෝග ලක්ෂණයන් පුද්ගලයාට වෙනස් වේ. ඒ නිසාවෙන් මානසික ආතතිය යන්න නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍ය වේ.

මානසික ආතතිය කළමනාකරණය කිරීම සඳහා සාංදාශ්වරිකවාදී ප්‍රවේශයේ එන කුම ශිල්ප යොදා ගත හැකිය. ජ්විතය අවබෝධ කර ගැනීමේ අභිලාභය සාංදාශ්වරිකවාදී උපදේශන ප්‍රවේශයේ මුළුක පරමාර්ථය වේ. අර්ථ විරහිත බව හා තිස්සාර්ථවය අත්දකින පුද්ගලයා පිවත්වීමේ අර්ථය හා ජ්විතයේ විත්නාකම සෞයා යයි. අර්ථ විරහිතව ජ්වත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයා තුළ මානසික ආතතිය ඇති වේ.

ආතතිය කළමනාකරණය සඳහා ලේගේ ප්‍රතිකාරය යොදා ගත හැකිය. ලොගේ ප්‍රතිකාරයෙන් සිදු කරනු යේ පුද්ගලයා තුළ පවතින්නාවූ ආධ්‍යාත්මික හිඛීස පිරවීමය. මෙහිදී පුද්ගලයාට අර්ථය සෞයා යැමී තම වගකීම පිළිබඳ දැනුවත් කරනු ලබයි. එනම් සවියුනගත කරයි. මෙහිලා වගකීම යනු මනුෂ්‍ය ජ්විතය පිළිබඳ තම යුතුකම ඉෂේධි කිරීමය. ලේගේ ප්‍රතිකාරයෙන් සිදු කරනු යොදු යේ පුද්ගලයා ඔහු පිවත් වන ලේකයේ ආකෘතිය තුළ සිට අවබෝධ කර දීමය. පුද්ගලයා ස්වකිය ජ්වත කාර්යයෙහි යේදී සිටින ආකෘතිය ඔහුගේ ආත්ම සම්පූජ්‍යනනය හෙවත් තමා පිළිබඳ සිහිය ආදිය මෙහිදී විමසා බලයි. මෙහිදී පුද්ගලයාගේ යථාර්ථය අවබෝධ කර දීමක් සිදු වේ.

තරේක හා වාද කිරීම හරහා ද පුද්ගලයාගේ මානසික ආතතිය යම් ආකෘතියකට පාලනය කිරීමට හැකිය. මෙහිදී සිදු වනුයේ, සේවාලාභියාගේ අභේතුවාදී සිතුවිලි ඉලක්ක කර ගෙන දිර්සව හේතු සාධක හා කරුණු සහිතව පැහැදිලි කිරීමය. ඇතැම් විට එදිරි සංවාදයට වඩා වැඩි කාලයක් මේ සඳහා ගත කරන්නට සිදු විය හැකිය. මෙහිදී උපදේශකවරයාගේ විෂය දැනුම මෙන්ම වෘත්තීය පළපුරුදේද හා අත්දකිම වැදගත් වේ. අභේතුවාදී සිතුවිලි ඉවත් කිරීම හරහා පුද්ගලයා තුළ පවතින ආතතිය යම් ආකෘතියකට පාලනය කිරීමට හැකිය. සේවාලාභියා තුළ වන අභේතුවාදී සිතුවිලි ඉවත් කිරීමේ ද සේවාලාභියා සමග සාකච්ඡා කර දනාත්මක සිතුවිලි ලැයිස්තුවක් සකස් කිරීමට හැකිය. සේවාලාභියා සමග දනාත්මක සිතුවිලි සකස් කිරීමට පෙර සේවාලාභියාගේ අභේතුවාදී සිතුවිලි හඳුනා ගත යුතුය. ආතතියට හේතු වන අභේතුවාදී සිතුවිලි හේතුවාදී කිරීම තුළින් පුද්ගලයා දනාත්මකව කටයුතු කරනු ලබයි. බිඳවැතුළු මානසික තත්ත්වයෙන් පුද්ගලයාගේ නතා සිටිවීම නැතහෙත් සවිබලකරණය සඳහා ද සමාජ වැඩිකරුවන්ගේ භූමිකාව වැදගත් වේ. මන්ද යන් බිඳවැතුළු මානසික තත්ත්වය යථාර්ථ කරමින් සමාජය තුළ යථාරුපිට දැකිමත් තමන්ගේ පිවිත අරමුණු කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳ දැනුවත් කිරීමට සමාජ වැඩිකරුවන්ට හා මනේ උපදේශකවරුන්ට හැකියාව හිමි වේ.

### නිගමන යෝජනා

- සේවකයන් සවිබලකරණය සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණු ඇතුළත්පුහුණු වැඩිසටහන් ක්‍රියාත්මක කිරීම.

මෙම සම්පූජ්‍යය තුළ අනාවරණය වූ පරිදි සේවිකාවන්ගේ ස්වභාවය ගත් කළඹුව්‍යාහ්‍යන්වය, ආතතිය, කළමිරීම, පුදෙකලා බව, ආර්ථික ගැටුපු, සේවාලාභියාගේන් පිඩාවට පත්වීම සහ කාංසාමය තත්ත්වයන් ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකිය. මේ හේතුවෙන් මෙවුන්ගේ මානසික ව්‍යාකුලතා තත්ත්වයන් සමනාය කිරීම සඳහා මනෝසාර්ථය මැදිහත්වීමක් සිදු කළ යුතුය. එහෙයින් මෙම සේවිකාවන් සඳහා මනේ උපදේශකරණය පිළිබඳ විධිමත් පුහුණු වැඩිසටහන් සංවිධානය කිරීම කළ යුතුය.

➤ අන්තර් සම්බන්ධතා සංවර්ධන සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දීම.

වැඩ පරිසරය හා ප්‍රවූල සම්බන්ධතා ප්‍රවත්තා ගැනීම සඳහාන් සමාජ සම්බන්ධතා ප්‍රවත්තා ගෙන යාම සඳහාන් අවශ්‍ය මානසික පසුබීම සකස් කිරීම සඳහා මග පෙන්වීම ලබා දීම සඳහා උපදේශකවරුන්ගේ හා සමාජ වැඩකරුවන්ගේ දායාකත්වයෙන් කණ්ඩායම් වශයෙන් හෝ පුද්ගලික මට්ටම් දේශන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම තුළින් සේවකාච්ඡාගේ මානසික පිඛිනය අවම කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

➤ සේවා පරිසරය තුළ මුහුණ දෙන ගැටුපු අවම කිරීම සඳහා පියවර ගැනීම

සේවා එලදායිත්වය සඳහා සේවකයන්ගේ ධිනාත්මක අභිප්‍රේරණයක් වැඩතීම අත්‍යාවශ්‍ය අංගයක් වන හෙයින්, සේවකයන් සඳහා වැඩ පරිසරය තුළ මානව හිතවාදී අයුරින් සැකසුණු යාන්ත්‍රික නොවන පරිසරයක් නිර්මාණය කරමින් සතුවින් වැඩ කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. ආයතනික නිමුවුමසේම සේවකයන්ගේ මානසික සතුව වෙනුවෙන් ද යම් කාලයක් වැඩ පරිසරය තුළ නිර්මාණය කිරීම තුළින් සේවකයන් සතුවින් වැඩ කරනු ඇත. ඒ තුළින් සේවා එලදායිත්වය වර්ධනය වේ. අවසාන වශයෙන් එය ආයතනයේ නිෂ්පාදන බාරිතාව වර්ධනයට මත, ආයතනයේ සමස්ත ප්‍රගතිය ඉහළ නැවැම් උදෙසාත් බලපානු ලබයි. ආයතන තුළ සේවක සුබසාධනයට වැදගත් පියවරයන් ගැනීම තුළින් සේවකයන් වැඩ පරිසරය තුළ ආත්මයෙන් තොරව නිෂ්පාදන බාරිතාව වර්ධනයට අවශ්‍ය කැපවීමෙන් සේවය කරනු ඇතේ.

➤ ගුණාත්මක හා එලදායි සේවාවක් උදෙසා මානව හා සෞනික පහසුකම් වර්ධනය කිරීම

කරමාන්තකාලාවේ නිෂ්පාදනයන් සඳහා සේවිකාවන්ට අවශ්‍ය භාගිතික පහසුකම් සැපයීම සඳහා ප්‍රතිපාදන වර්ධනය තොට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම සිදු කළ යුතුය. එසේම ඒවා නිරන්තරව අධීක්ෂණය කරමින් සේවකයන්ට පහසුවන අයුරින් අලුත්වැඩියා කිරීම සිදු කළ යුතුය. එසේම වැඩ පරිසරයට උවිත පරිදි සේවකයන් යොදාවා ගැනීමත් ඒ ඒ අංගවලට නිපුණයන් සේවයට අනුයේකන් කර ගනිමින් සේවා පරිසරය තුළ මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය පියවරයන් ගත යුතුය.

➤ කරමාන්තකාලාවහි සේවයේ තියුණු සේවිකාවන්ගේ මානසික ආත්මය අවම කිරීම සඳහා සමාජ වැඩ වෘත්තිකයන් හා මනෝ උපදේශකවරුන්ගේ සමාජ සභාය ලබා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම

ප්‍රජාවගේ මානසික ගැටුපු විසඳීම සඳහා විද්‍යාත්මක යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. මානසික ගැටුපු හඳුනාගනීමින් රට උවිත මනෝ සමාජ මැදිහත්වීම ලබා දීම සඳහා සමාජ වැඩ වෘත්තිකයන්ගේ හා මනෝ උපදේශකවරුන්ගේ සභාය ලබා ගැනීම සඳහා පියවර ගත යුතුය.

#### ආම්පා ගුන්ථ නාමාවලිය

අනුකෝරුල, දයා රෝහන. 2008. මනෝ විද්‍යාත්මක උපදේශනය. කොළඹ 08: ශික්ෂා මණ්ඩිරය

අනුකෝරුල, දයා රෝහන. 1996. අධ්‍යාපන මනෝ විද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබඳ රචනා. පානදුර: ශික්ෂා මණ්ඩිර ප්‍රකාශන

*Hardina, D., Middleton, J., Montana, S., & Simpson, R. A. (2006). An Empowering Approach to Managing Social Service Organizations. Springer Publishing Company.*

*Turner, B. S. (1993). Citizenship and Social Theory. SAG*

*LeRoux, K., & Feeney, M. K. (2014). Nonprofit Organizations and Civil Society in the United States. Routledge.*

*Wiggins, N. (2011). Critical pedagogy and popular education: towards a unity of theory and practice. Studies in the Education of Adults, 43(1), 34–49.*  
<http://doi.org/10.1080/02660830.2011.11661602>

*Page, N., & Czuba, C. E. (1999). Empowerment: What Is It? Journal of Extension, 37(5). Retrieved from <http://www.joe.org/joe/1999october/comm1.php>*

*Kabeer, N. (1999b). The conditions and consequences of choice: reflections on the measurement of women's empowerment (Vol. 108). UNRISD Geneva. Retrieved from [http://www.unrisd.org/UNRISD/website/document.nsf/d2a23ad2d50cb2a280256eb300385855/31eef181bec398a380256b67005b720a/\\$FILE/d\\_p108.pdf](http://www.unrisd.org/UNRISD/website/document.nsf/d2a23ad2d50cb2a280256eb300385855/31eef181bec398a380256b67005b720a/$FILE/d_p108.pdf)*

*Luttrell, C., Quiroz, S., Scrutton, C., & Bird, K. (2009). Understanding and operationalising empowerment. London: Overseas Development Institute. Retrieved from <http://www.odi.org.uk/resources/download/4525.pdf>*

*Duflo, E. (2012). Women Empowerment and Economic Development. Journal of Economic Literature, 50(4), 1051–1079. <http://doi.org/10.1257/jel.50.4.1051>*

*Pettit, J. (2012). Empowerment and Participation: bridging the gap between understanding and practice. United Nations Headquaters. Retrieved from <http://www.un.org/esa/socdev/egms/docs/2012/JethroPettit.pdf>*

*UNDP. (2015). Human Development Report 2015: Work for Human Development. New York: United Nations Development Programme.*